



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2483/24 - 2026 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා - 2026.04.10

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත

53 වන වගන්තිය යටතේ වූ නියමය

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ ('පනත') 53 වන වගන්තිය මගින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක වන මම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, මෙම නියමය මගින් -

- (අ) අමාත්‍ය මණ්ඩලය විසින් 2026.03.30 දිනැති අංක 26/0621/804/083 දරන තීරණය මගින්, මෙහි I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අයදුම්කරුගේ ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම අනුමත කර ඇති බවට;
- (ආ) ක්‍රමෝපාය වැදගත්කමකින් යුත් ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන අයදුම්කරුගේ නම මෙහි I වන උපලේඛනයේ දක්වා ඇති පරිදි විය යුතු බවට;
- (ඇ) එම ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස සලකනු ලැබීමට හේතු මෙහි II වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති බවට; සහ



(ඇ) අදාළ පැනවීම් යටතේ ප්‍රදානය කරන ලද නිශ්චිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතු අතර, මෙහි III වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති දිනවල දී ආරම්භ විය යුතු බවට සහ ක්‍රියාත්මක වීම අවසන් විය යුතු බවටත්, නිශ්චිතව දක්වමි.

2026 අප්‍රේල් මස 10 වැනි දින
කොළඹ දී ය.

අනුර කුමාර දිසානායක,
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය.

I වන උපලේඛනය
ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කරන ලද ව්‍යාපාරයේ විස්තර

1. අයදුම්කරුගේ නම	ඒකේෂ් ලංකා (පුයිට්ට්) ලිමිටඩ් (AKP LANKA (PRIVATE) LIMITED)	
2. බලයලත් තැනැත්තාගේ බලපත්‍ර අංකය	2407220087	
3. බලපත්‍රය නිකුත් කළ දිනය	2024 සැප්තැම්බර් 2	
4. සුදුසුකම් ලැබීමේ නිර්ණායක	2025 සැප්තැම්බර් 20 දිනැති අංක 2454/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද, 2025 අංක 1 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 5 වන නියෝගය	
5. ව්‍යාපාරික ක්ෂේත්‍රය	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය (දැනුම ක්‍රියාවලි බාහිරින් ලබාගැනීම)	
6. අපේක්ෂිත විදේශ ආයෝජන ලැබීම් (එ.ජ. ඩොලර්)	වර්ෂය 1	100,000
	වර්ෂය 2	-
	වර්ෂය 3	-
	වර්ෂය 4	-
	වර්ෂය 5	-
7. අපේක්ෂිත රැකියා අවස්ථා (සංඛ්‍යාව)	වර්ෂය 1	20
	වර්ෂය 2	50
	වර්ෂය 3	90
	වර්ෂය 4	140
	වර්ෂය 5	200
8. වාණිජ කටයුතු ආරම්භ කිරීම (දිනය)	මෙම ගැසට් නියෝගය ප්‍රකාශයට පත්කළ දිනයෙන් මාස 03 කින්	

II වන උපලේඛනය

ද්විතීයික ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස සැලකීමට හේතු

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53(5) වගන්තිය මගින් විධිවිධාන සලසා ඇති පරිදි, ජාතික යහපත සැලකිල්ලට ගනිමින් හෝ ජාතික ආර්ථිකය දියුණු කිරීම සඳහා කොළඹ වරාය නගරය ස්ථාපිත කිරීමේ සාර්ථකත්වය සහතික කිරීම පිණිස, ව්‍යාපාරය, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස නම් කිරීමේ දී එම පනතේ 5 වන වගන්තියේ දක්වා ඇති කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අරමුණු සැලකිල්ලට ගනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති ඒකේපී ලංකා (පෞද්ගලික) සමාගම (AKP Lanka), ට්‍රයිඩන්ට් බිඩ්කෝ ලිමිටඩ් (Trident Bidco Limited) සමාගමට සම්පූර්ණයෙන්ම අයිති වේ. ඒ අනුව, එය එක්සත් රාජධානියේ මූලස්ථානය පිහිටි ප්‍රමුඛ පෙළේ ගෝලීය දැනුම ක්‍රියාවලි බාහිරින් ලබාගැනීමේ (KPO) ආයතනයක් වන ඇකියුටි නොලේජ් පාර්ට්නර්ස් (Acuity Knowledge Partners) හි අනුබද්ධ සමාගමක් ලෙස ක්‍රියා කරයි. ඇකියුටි නොලේජ් පාර්ට්නර්ස් ආයතනය ගෝලීය මූල්‍ය සේවා අංශයේ සේවාදායකයින් 600කට අධික සංඛ්‍යාවකට සහය දක්වන අතර, ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය සහ කොස්ටාරිකා යන රටවල පිහිටි ඔවුන්ගේ සේවා මධ්‍යස්ථාන හරහා වෘත්තිකයන් 6,000ක් පමණ සේවයේ යොදවා ඇත. ට්‍රයිඩන්ට් බිඩ්කෝ ලිමිටඩ් යනු ඒකේපී ලංකා සමාගමෙහි 100%ක හිමිකාරිත්වය දරන මව් සමාගම වන අතර, ට්‍රයිඩන්ට් මිඩ්කෝ 2 ලිමිටඩ් (Trident Midco 2 Limited) යනු ට්‍රයිඩන්ට් බිඩ්කෝ ලිමිටඩ් හි 100%ක හිමිකාරිත්වය දරන මව් සමාගමයි. ට්‍රයිඩන්ට් බිඩ්කෝ ලිමිටඩ් මව් සමාගමක් පමණක් වන බැවින් එය මූල්‍ය ප්‍රකාශන පිළියෙළ නොකරයි. එබැවින්, ට්‍රයිඩන්ට් මිඩ්කෝ 2 සහ එහි අනුබද්ධ සමාගම් 2023 වසරේදී දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 270ක විගණනය කරන ලද ආදායමක් වාර්තා කර ඇත.

කොළඹ වරාය නගරය තුළ ඒකේපී ලංකා (AKP Lanka) ආයතනය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ, එමගින් ලැබෙන උපායමාර්ගික වාසි ප්‍රයෝජනයට ගනිමින් ගෝලීය මූල්‍ය අංශයේ සේවාදායකයින්ට සහය දක්වන පුළුල් කළ හැකි සේවා සැපයුම් මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමයි. දේශීය හා ජාත්‍යන්තර දක්ෂතා සහිත පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීම සහ රඳවා තබා ගැනීම හරහා ව්‍යාපාරික වර්ධනය සහ නවෝත්පාදනයන් දිරිමත් කිරීම මෙම මූලපරිමේ අරමුණ වේ. ඒකේපී ලංකා මගින් ආයෝජන පර්යේෂණ, ආයෝජන බැංකුකරණය, ණය ලබාදීම, තාක්ෂණික සංවර්ධනය, අනුකූලතාවය, අලෙවිකරණය සහ උපදේශනය යන ක්ෂේත්‍රයන්හි විදේශීය පදනම් කරගත් විසඳුම් ලබා දෙනු ඇත. මෙම සේවාවන් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය සහ ආසියාවේ මූල්‍ය සේවා සේවාදායකයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරේ.

III වන උපලේඛනය

පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්		ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්	ආරම්භ වන දිනය	අවසන් වන දිනය
1	2017 අංක 24 දරන දේශීය ආදායම් පනත	2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ වන ආයතනික ආදායම් බද්ද, සියලු ලාභ සහ ප්‍රතිලාභ මත 7.5% ක සහනදායී බදු අනුපාතයක් යටතේ අය කිරීම.	වාණිජ කටයුතු ආරම්භ කරන දිනය.	වාණිජ කටයුතු ආරම්භ කළ දින සිට වසර 4කින්
2	2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
3	2002 අංක 11 දරන මුදල් පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
4	2005 අංක 5 දරන මුදල් පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ

III වන උපලේඛනය				
පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්		ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්	ආරම්භ වන දිනය	අවසන් වන දිනය
5	1989 අංක 13 දරන සුරාබදු (විශේෂ විධිවිධාන) පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
6	(235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ හා සේවා ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	වාණිජ කටයුතු ආරම්භ කරන දිනය තෙක්
7	2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	වාණිජ කටයුතු ආරම්භ කරන දිනය තෙක්
8	1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	වාණිජ කටයුතු ආරම්භ කරන දිනය තෙක්
9	1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු බදු පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
10	1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත	මෙම පනතේ 2 වන වගන්තිය, 11 වන වගන්තිය සහ 12 වන වගන්තියෙන් නිදහස් කිරීම.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවසන් කරනු ලැබූ පසු
11	(267 වන අධිකාරය වූ) විනෝද බදු ආඥාපනත	මෙම පනතේ 2 වන වගන්තියෙන් නිදහස් කිරීම	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවසන් කරනු ලැබූ පසු

III වන උපලේඛනය				
පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්		ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්	ආරම්භ වන දිනය	අවසන් වන දිනය
12	2017 අංක 12 දරන විදේශ විනිමය පනත	2022 ජුනි 3 දිනැති අංක 2282/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද, 2022 අංක 1 දරන විදේශ විනිමය (කොළඹ වරාය නගරය තුළ ආයෝජන) නියෝග හැර, මෙම පනතේ අනෙකුත් සියලුම විධිවිධානවලින් නිදහස් කිරීම.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවසන් කරනු ලැබූ පසු
13	2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ

EOG 04-0179